

[11] සථලදායී වැඩ පද්ධති නිරමාණය කිරීම

ඩී. අයි. එලියුදුර, එල්. ඩී. එච්. පෙරේරා, මී. බඩි. ඇ. හිමන්ති, එස්. වී. ඩී. පෙරේරා,
ඩී. ඩී. කහදුවලභාරවි

1. හැඳින්වීම

කාර්යක්ෂමතාවය හා සථලදායීතාවය වර්තමාන ව්‍යාපාර පරීසරය තුළ කළමනාකරුවින්ගේ හා ආයතන හිමිකරුවන්ගේ දැඩි අවධානයට ලක්වී ඇත. මෙයට මූලිකම හේතුව වන්නේ අසීමික ව්‍යවමනා ඉටු කර ගැනීමට සිම්ත සම්පත් ප්‍රමාණයක් ආයතන සතුව පැවතීමයි.

එහිදි තම සිම්ත වූ සම්පත් කුමන අරමුණු සඳහා කෙසේ හාවිතා කරන්නේ ද යන්න නිශ්චය කිරීම ඉතා වැදගත් හා අසීරු කාර්යයකි. වර්තමානයේ පවතින දැඩි තරගකාරී ව්‍යාපාරික පරීසරය තුළ ආයතන මෙම තීරණය ඉතා සුපරික්ෂකාකාරී ලෙස ගත යුතුයි.

මෙහිදි සථලදායීතාවය යන සංකල්පයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම වැදගත් බව පෙනී යයි. සථලදායීතාවය විවිධාකාරයෙන් නිරවචනය වී ඇත්තේ පහත පරිදිය.

Thibodeaux සහ Favilla (1996) නිරවචනය කරන පරිදි සථලදායීතාවය යනු ආයතනයක් විසින් සිය සාමාජිකයන් හා පුළුල් සමාජය වෙත අනවශ්‍ය බලපෑමක් හෝ පීඩියායක් ඇති තොකරමින්, තම අභිමතාර්ථ අවම සම්පත් හාවිතයක් නොතෙක් දුරට ඉටු කරන්නේ ද යන්නය.

"අපේක්ෂිත ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ඇති හැකියාව හෝ බලය සථලදායීතාවය වේ" යන්න Burns (1998) දී දක්වා ඇති.

"සථලදායීතාවය යනු නිවැරදි දේ කිරීමයි" [Doing the right thing] ලෙසට Drucker (1993) දක්වා ඇති.

මේ අනුව බලනකළ පෙනී යන්නේ ආයතනයක් විසින් තමන් සතු සම්පත් ඇසුරු කර ගනීමින් නිවැරදි දේ කිරීම හරහා (Doing the right thing) එනම්, සථලදායීත්වය වර්ධනය කිරීම තුළින් වන්මන් තරගකාරී ව්‍යාපාරික ලෝකය ජය ගත හැකි බවයි.

සථලදායීත්වය යන සංකල්පය ලොකු කුඩා සැම ව්‍යාපාරික ආයතනයකටම ඉතා හරවත් සංකල්පයක් බවට පත් වී ඇත. කුඩා ව්‍යාපාර ආයතනයකට සිය වෙළෙඳපාල කොටස වර්ධනය කර ගැනීමටත් මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයකට තම තරගකාරීන්වය රෙකුත්මිලත් සථලදායීත්වය වැදගත් වේ. එබැවින් Drucker විසින් ඉහත දැක්වෙන පරිදි ලොවට හඳුන්වාදී ඇති සථලදායීතාවය පිළිබඳ නිරවචනය අනීතයට වඩා වැදගත් වන්නේ වර්තමානයටය.

ආයතනයක් තුළ සථලදායීතාවය ඇති කර ගැනීමට සථලදායී වැඩ පද්ධතියක් ආයතන පරීසරය තුළ බෙහි කර ගැනීම මූලිකතම පියවරක් වේ. සථලදායී වැඩ පද්ධතියක් හඳුනා ගැනීමට පෙර, වැඩ පද්ධතියක් යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි හඳුනා ගැනීම වැදගත් කරුණකි.

2. වැඩ පද්ධතියක් යනු කුමක් ද?

තොරතුරු, කාක්ෂණය හා අනෙකුත් සම්පත් අනුසාරයෙන්, මිනිසුන් විසින් යන්තුරුපකරණ උපයෝගී කර ගනීමින්, අභ්‍යන්තර හා බාහිර පාරිභෝගිකයන් උදෙසා හාන්ච් හා සේවා නිෂ්පාදනය කිරීම සිදු කරන්නා වූ විධිමත් පද්ධතියක් වැඩ පද්ධතියක් ලෙසට අර්ථ දැක්විය හැක (www.wikipedia.org :work systems).

සාමානු ව්‍යාපාර ආයතනයක් වැඩ පද්ධතින්ගෙන් සමන්විත වේ. එය සහයන්නන්ගෙන් අමුදවා ලබා ගැනීම, හාන්ච් නිෂ්පාදනය කිරීම, එම හාන්ච් පාරිභෝගිකයන්ට සැපයීම, පාරිභෝගිකයන් හඳුනා ගැනීම, මූල්‍ය වාර්තා පිළියෙළ කිරීම, සේවකයන් බඳවා ගැනීම, දෙපාර්තමේන්තු අතර වැඩ සම්බන්ධිකරණය යනාදියෙන් සමන්විත වෙයි.

වැඩ පද්ධතින් විවිධ ස්වරුපයන් ගනු ලබයි. එනම් එය සේවා පද්ධතියක්, ව්‍යාපාතියක්, සැපයුම් කළමනාකරණ පද්ධතියක්, විද්‍යුත් වාකීජ්‍යය වෙබ් අඩවියක්, මෙහෙයුම් තොරතුරු පද්ධති යන ස්වරුපයන් ගත හැකිය (www.wikipedia.org:work systems).

3. වැඩ පද්ධතියක මූලිකාංග

වැඩ පද්ධතියක මූලිකාංග කිහිපයකි.

1. ක්‍රියාවලි හා ක්‍රියාවන්
2. සහභාගිවන්නන් (වැඩ පද්ධතියේ කාර්යයන් ඉටු කරන පුද්ගලයින්)
3. තොරතුරු (සහභාගිවන්නන් සිය කාර්යයන් ඉටු කිරීමේදී හාවතා කරන හා ජනනය කරන, සකස් කරන ලද හෝ නොකරන ලද තොරතුරු)
4. තාක්ෂණය (සහභාගිවන්නන් තම කාර්යයන් ඉටු කිරීමේදී හාවතා කරන උපකරණ හා කුමෝපායයන්)

4. සංශ්ලේෂී වැඩ පද්ධතියක් නිර්මාණය කළ හැක්කේ කෙසේද?

මෙහි අපගේ මූලික පරමාර්ථය වන්නේ සංශ්ලේෂී වැඩ පද්ධතියක් නිර්මාණය කරගත හැකි ආකාරය විමසා බැලීමයි. ඒ සඳහා අප ඉහත දී සංශ්ලේෂීතාවය හා වැඩ පද්ධතිය යන සංක්ලේෂී පිළිබඳ ලබාගත් දැනුම හා අවබෝධය සංයෝගනය කිරීම උච්ච වේ.

මෙහිදී සංශ්ලේෂී වැඩ පද්ධතියක් නිර්මාණය කරගැනීමට ඉහත දක්වන ලද වැඩ පද්ධතියක මූලිකාංග 4 හි සංශ්ලේෂීතාවය වර්ධනය කළ හැකි ආකාර විමසා බැලීය යුතුය. පහතින් දක්වා ඇත්තේ එම එක් එක් මූලිකාංගයන්ගේ සංශ්ලේෂීත්වය වැඩි දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ය.


1. ක්‍රියාවලි හා ක්‍රියාවන්
 - උපාය මාර්ගික කළමනාකරණ ක්‍රියාවලියක් හාවතා කිරීම
 - කළමනාකරණ ක්‍රියාවලින් සම්බන්ධිකරණය
 - කාර්යථල කළමනාකරණය
2. සහභාගිවන්නන්
 - සංශ්ලේෂී වැඩ කණ්ඩායුම්
 - කළමනාකරණ කුසලතා වැඩි දියුණු කිරීම
 - නායකත්වයේ බලපෑම
3. තොරතුරු සහ තාක්ෂණය

4.1 ක්‍රියාවලි හා ක්‍රියාවන්

4.1.1 උපාය මාර්ගික කළමනාකරණ ක්‍රියාවලියක් හාවතා කිරීම

Thibodeaux සහ Favilla (1996) නිර්වචනය කර ඇති පරිදි උපායමාර්ගික කළමනාකරණය යනු ආයතනයක අනිමතාරථ සාක්ෂාත් කර ගැනීමේදී කාර්යක්ෂම ප්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා ඉවහල්වන තීරණ හා ක්‍රියා පටිපාටින් සමුහයයි. මේ සඳහා උපයෝගිකරගත යුතු ක්‍රියාවලිය පහත රැජු සටහන් අංක (01) මගින් දැක්වේ.

රැජු සටහන් අංක 01: උපාය මාර්ගික කළමනාකරණ ක්‍රියාවලිය



මූලාශ්‍රය : (Thibodeaux and Favilla, 1996)

උපාය මාර්ගික කළමනාකරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවන කරුණක් වන්නේ එය සාපුවම ආයතනයේ සංලදායීතාවය වර්ධනය කිරීමට උපකාරී වන බවයි. ආයතනයේ දිගුකාලීන අභිමතකාරී, අරමුණු හා පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට වර්තමානයේදීම තම සම්පත් තිබුරුදීව යොමු කරමින්, ආයතනයේ අභ්‍යන්තර හා බාහිර පරිසරය විශ්ලේෂණය කරමින්, එහි ඇති ගක්තින්, දුර්වලතා, අවස්ථා හා තරේණ හඳුනා ගනිමින්, එට අනුකූලව ආයතනික ක්‍රමෝපායයන් හැඩාගස්වමින් ක්‍රියා කිරීමට උපායමාර්ගික කළමනාකරණ ක්‍රියාවලිය යුහුසුව වී ඇත (Thibodeaux and Favilla, 1996).

මෙවන් පුළුල් හා තුමානුකුල ක්‍රියාවලියක් අනුගමනය කිරීම තුළින් සංලදායී වැඩ පද්ධතියක් නිර්මාණය කිරීම පහසු කර්තව්‍යයක් බවට පත් වේ.

4.1.2 කළමනාකරණ ක්‍රියාවලින් සම්බන්ධීකරණය

ප්‍රධාන කළමනාකරණ ක්‍රියාවලින් වන උපාය මාර්ගික සැලසුම් ඩිනි කිරීම, එම සැලසුම් ක්‍රියාත්මක කිරීම, කාර්යාල, විගණනය යන ක්‍රියාවන් එකිනෙකට සම්බන්ධීකරණය තුළින් සංලදායී වැඩ පද්ධතියක් නිර්මාණය කර ගත හැකි බව Sussland (2003) හි දක්වා ඇත.

එකිනෙක හා බද්ධ වූ හා ආයතනයේ දැක්ම වෙත කේත්දගතවූ උපාය මාර්ගික අරමුණු ඇති කර ගැනීම තුළින් සංලදායීතාවය වර්ධනය කර ගත හැක. පහත රුප සටහන් අංක (2) හි දක්වා ඇත්තේ ඉහත දී සඳහන් කරන ලද කළමනාකරණ ක්‍රියාවලින් තුන එකිනෙක හා සම්බන්ධ වන ආකාරය හා ඒ තුළින් ආයතනයක් සංලදායීතාවය කරා ලැබා වන ආකාරයයි (Sussland, 2003).

රුපසටහන් අංක 02 හි දක්වා ඇති ක්‍රියාවලියේ ප්‍රධාන අංග (Sussland, 2003) හි විස්තර කර ඇත්තේ පහත පරිදි ය.

4.1.2.1 උපාය මාර්ගික මූලිකාංග

උපාය මාර්ගික මූලිකාංග මගින් සංවිධානයේ සැම එකකයක්ම එකම දිගාවකට එකම වේගකින් ගෙන යාමට අවශ්‍ය පදනම සපයයි. රුප සටහන් අංක 02 හි දැක්වෙන පරිදි උපාය මාර්ගික මූලිකාංග ප්‍රධාන වශයෙන් කොටස් පහකින් සමන්විත වේ.

- I. ව්‍යාපාර අරමුණු (අරමුණු පිහිටුවීම ඉහළ පෙළ කළමනාකරණයට පැවරෙන අතර එය ඉතා අසිරි කාර්යයක් වේ).
- II. ව්‍යාපාර ආකෘතිය (මෙය අයිතිකරුවන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යාපාර ක්‍රියාවලියන්ගෙන් සමන්විත වේ).
- III. උපාය මාර්ගික තෙරපුම (ව්‍යාපාරයේ නායකත්වය විසින් ඉලක්ක හා අරමුණු ලැබා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගයන්. සංවිධානයක් යුත්වල අවස්ථාවේදී මෙන්ම වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යන විටදී, නායකත්වය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න විස්තර වේ).
- IV. ඇගයීම සහ ප්‍රතිදාන (මෙහිදී සංවිධානය අපේක්ෂිත පරිදි තම අරමුණු කරා ලැබා ඇදේද යන්න විපරම් කර බැලීමක් සිදු කරයි).
- V. නායකත්ව ජාලයක් (ඉහත සඳහන් කළ සැම එකකයක්ම එකිනෙකට එකාබද්ධ කිරීම සඳහා ගක්තිමත් නායකත්ව ජාලයක් තිබීම අවශ්‍ය වේ).


4.1.2.2 උපාය මාර්ගික ක්‍රියාමාර්ග

ඉහළ කළමනාකරණය විසින් පහළ කළමනාකරණය වෙත පවරන උපාය මාර්ගයන් නිසි ආකාරව ක්‍රියාත්මක නොවන බව අධ්‍යයනයන්ට අනුව සොයා ගෙන ඇත. එට හේතුව සංවිධාන බුරාවලියේ පහළ පෙළ කළමනාකරණය සහ ඉහළ පෙළ කළමනාකරණය අතර පවත්නා යුරස්තහාවයයි. මෙම යුරස්ත බව අනිවාර්යයෙන්ම අඩු කළ යුතු අතර එය අවම කිරීමට සංවිධාන ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළ යුතුයි. ඉහත රුපසටහන් අංක 02 හි වතු මගින් පෙන්වාදී ඇත්තේ මෙයයි (Sussland, 2003).

4.1.2.3 උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හා ඇගයීම

ඉහළ පෙළ කළමනාකරණය විසින් ගනු ලබන තීරණ පහළ පෙළ කළමනාකරුවන් විසින් ක්‍රියාත්මක කරයි. ඉහළ පෙළ කළමනාකරණය විසින් ස්ථාපිත ව්‍යාපාර අරමුණු සමග සංස්දනය කර කාර්යාල ඇගයීම සිදු කරයි (Sussland, 2003).

රැඟ සටහන් අංක 02: කළමනාකරණ ක්‍රියාවලින් සම්බන්ධීකරණය



මුළුගුය: (Sussland, 2003)

4.1.2.4 උපාය මාර්ගික විගණනය

විගණනය මගින් ආයතනය දැනට සිටින තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි අතර තරගකරුවන් අභිබා යාම සඳහා අවශ්‍ය වඩාත් සාර්ථකම ක්‍රියාමාර්ගයන් හඳුනා ගනිසි (Sussland, 2003).

කළමනාකරණ ක්‍රියාවලිය

ඉහත කළමනාකරණ ක්‍රියාවලිය කළමනාකරණ කාර්යයන් බෙදා ගැනීමට අවශ්‍ය රාමුව සහයයි. ඉහත සඳහන් ක්‍රියාවලිය තුළ ඇති ඒකක හතර එකිනෙකට සබැඳීම පවතී. Sussland (2003) ට අනුව පළමු සහ දේවැනි ඒකකයන් වන උපාය මාර්ගික මූලිකාංගයන් සහ උපාය මාර්ගික ක්‍රියාමාර්ග, නිවැරදි දෙය කිරීම දෙසට අවධානය යොමු වී ඇති අතර, තෙවැනි අදියර වන, ක්‍රියාත්මක කරන ලද උපායමාර්ග ඇගයීම, නිවැරදි ආකාරයට කිරීම දෙසට යොමු වී ඇති. අවසන් කොටස වන උපාය මාර්ගික විගණනය මගින් වැඩ පද්ධතිය නිවැරදි දෙය නිවැරදි ආකාරයට කෙලේද යන්න තහවුරු කර ගැනීමක් කරයි.

ආයතනයේ ඉහළ පෙළ කළමනාකරණය සහ පහළ පෙළ කළමනාකරණය අතර ඇති අන්තර් සහයෝගීතාවය, ක්‍රියාවලින් තුළ ඇති විනිවිද්‍යාවය සහ ප්‍රතිපෝෂණ පෙළගැස්ම ව්‍යාපාරයේ සියලුම අංශයන් උපාය මාර්ගිකව සහ සංවිධානාත්මකව එකිනෙකට සම්බන්ධ වී ඇති බවට සාක්ෂියකි. මෙම සම්බන්ධතාවය ඔස්සේ වැඩ පද්ධතියේ ස්ථාලදායීතාවය වර්ධනය වේ (Sussland, 2003).

4.1.3 කාර්යාලු කළමනාකරණය


වැඩ පද්ධතියක මූලිකාංගයක් වන ක්‍රියාවලි හා ක්‍රියාවන්හි ස්ථාලදායීතාව වර්ධනය හා පවත්වාගෙන යාම සඳහා කාර්යාලු කළමනාකරණය යොදා ගත හැක.

Irvine (2003) ට අනුව "කාර්යාලු කළමනාකරණය, යනු පුද්ගල කළමනාකරණය හා බැඳුණු පට්‍ර ක්‍රියාවලින් රසක් එක්වුනු පුළුල් විෂයයකි. එයට සේවකයෙකු බදවා ගැනීමේ සිට ඉවත්ව යාම දක්වා තුළ සියලුම කටයුතු ඇතුළත් වේ. එනම්, බදවා ගැනීම, රඳවා ගැනීම, තොරාගැනීම, පත් කිරීම, සේවක සඛ්‍යතා, ලියාපදිංචිය, අනුමත කිරීම, පුද්ගල සංවර්ධනය, වංත්තිය සංවර්ධනය, විනය, ඉවත් කිරීම, පාරිනෝෂික යනාදිය ඇතුළත් වේ (Irvine, 2003).

මනා කාර්යාලු කළමනාකරණයක් සඳහා ස්ථාලදායී ඇගයීම් ක්‍රියාවලියක් අවශ්‍ය වේ. ස්ථාලදායී ඇගයීමක මූලික ලක්ෂණ පහත රුප සටහන් අංක (03) හි දැක්වේ.

Irvine (2003) ට අනුව ස්ථාලදායී ඇගයීමක් තුළින් සේවක මණ්ඩලයේ අනාගත සංවර්ධනය සඳහා ඔවුන්ගේ ගක්තින් හා දුරවලතාවන් හඳුනා ගැනීම සිදුවේ. එමගින් වැඩ පද්ධතියට සහභාගිවන්නන්ගේ දායකත්වයේ ස්ථාලදායීතාව දියුණු කරයි.

රුප සටහන් අංක 03: ස්ථාලදායී ඇගයීමක මූලික ලක්ෂණ



මූලාශ්‍රය: (Irvine, 2003)

4.2 සහභාගිවන්නන්

4.2.1 සංල්දායී වැඩ කණ්ඩායම

වැඩ පද්ධතියක සහභාගිවන්නන් අතර කණ්ඩායම ක්‍රියාකාරකම හා කණ්ඩායම හැඟීම වර්ධනය කිරීම තුළින් එම වැඩ පද්ධතියේ සංල්දායීතාව වර්ධනය කළ හැක. මෙහිදී සංල්දායී වැඩ කණ්ඩායම පිළිබඳ සංකල්පය සලකා බැඳීම වැදගත්වේ.

Campion, Medsker සහ Higgs (1993) ට අනුව සංල්දායී වැඩ කණ්ඩායම සම්බන්ධ පොදු තේමා 05 ක් ඔවුන් තම විමර්ශනය වෙනුවෙන් පාදන කරගෙන ඇති අතර, එම තේමා නියෝජනය කරන ගති ලක්ෂණ සංල්දායීතාව මතින මිනුම් දැඩි සමග සම්බන්ධ කර ඇත. තේමාවන් ලෙසට,

- රකිය නිර්මාණය (Job Design)
- අනෙකුත්තායන්තතාව (Interdependance)
- සංයෝජනය (Composition)
- සන්දර්භය (Context)
- ක්‍රියාවලය (Process) දැක්විය හැකිය.

එමෙන්ම, සංල්දායීතාව මතින මිනුම් දැඩි ලෙස,

- එලදායීතාවය
- සේවක තාප්තිය
- කළමනාකරුගේ විනිශ්චයන් යනාදිය හඳුනා ගෙන ඇත.

අද වන විට වැඩ කණ්ඩායම උපයෝගී කරගැනීම ආයතන තුළ විගාල ලෙස සිදුකරයි. එමනිසා වැඩ කණ්ඩායමහි සංල්දායීතාව වර්ධනය කිරීම, සමස්ථ ආයතන වැඩ පද්ධතියේ සංල්දායීතාවයට ඉවහල් වේ.

වැඩ කණ්ඩායම්වල ඇති අව්‍යාසිදායක තත්ත්වය වන්නේ, සමහර අවස්ථාවන් හිදී වැඩ කණ්ඩායම සංණාත්මක ප්‍රතිඵල ලාභ කර දීමයි (Campion et al., 1993). ඒ අතරින් පහතින් දැක්වෙන සංණාත්මක ප්‍රතිඵල Campion සහ අන් අය (1993) දක්වා ඇත.


- එලදායීතාව අඩුවීම
- දුර්වල තීරණ
- ගැටුම්

පහත රුප සටහන් අංක 04 හි දක්වා ඇත්තේ (Campion et al., 1993) විසින් සංල්දායී වැඩ කණ්ඩායම පිළිබඳව නිර්මාණය කරන ලද ආකෘතියයි.

පහත ආකෘතියන් වැඩ කණ්ඩායම සම්බන්ධ පොදු තේමා පහ සහ ඒ යටතේ හඳුනාගෙන ඇති ගති ලක්ෂණයන් සංල්දායීතාව මතින මිනුම් දැඩි සමග සම්බන්ධ කොට ඇත.

Campion සහ අන් අය., (1993) දැක්වූ පරිදි මෙම තේමා හා ගති ලක්ෂණ ඔස්සේ වැඩ කණ්ඩායමෙහි සංල්දායීතාව වර්ධනයකොට, එය එලදායීතාව, තාප්තිය හා කළමනාකරුවන්ගේ විනිශ්චය යන මිනුම් දැඩි ඇසුරෙන් ගණනය කර, වැඩ පද්ධතියේ සංල්දායීතාව උදෙසා යොදා ගැනීම වැදගත්වේ.

රැඹ සටහන් අංක 04 : වැඩ කණ්ඩායම් සංලදායීතාව ඇති කිරීම



මූල්‍යය: (Campion et al., 1993)

4.2.2 කළමනාකරණ කුසලතා වැශිෂ්ටියාතු කිරීම

විවිධාකාර වූ ඇගයීම් මූලාශ්‍ර (ලදා : අධිකෘතිකයින්, සම සේවක මිතුයින්, සහායකයින්) හා විවිධ වූ මෙවලම් අතුරින් Tonidandel, Braddy and Fleenor (2003) විසින් උප්පටා දක්වන පරිදි, Scullen සහ අන් අය (2003) හි කළමනාකරණ කුසලතා කේත් හතරකින් හඳුනාගෙන ඇත. ඒවා නම්,

1. තාක්ෂණික කුසලතා
2. පරිපාලන කුසලතා
3. මානව කුසලතා
4. පුරවැසි වර්යා වේ

Tonidandel සහ අන් අය., (2003) විසින් උප්පටා දක්වන පරිදි Scullen සහ අන් අය., (2003) මැතකදී කළ විමර්ශනයක ප්‍රතිථිලියක් ලෙස, සාධක හතරකින් යුත්ත වූ කළමනාකරණ කුසලතා වර්ග අධ්‍යයනවේදය (Four Factor Typology) හඳුනාගත හැක. එය පහත පරිදි වේ.

1. තාක්ෂණික කුසලතා (යම්කිසි කළමනාකරණවැළැකගේ ශ්‍රීතයට අදාළ නිශ්චිත වූ කුම හෝ ශිල්පීය තාක්ෂණික සම්බන්ධව ඔහුට/අැයට ඇති විශේෂඥතාවය).
2. පරිපාලන කුසලතා (සැලසුම් කිරීමට, සංවිධානය කිරීමට, වගකීම් පැවරීමට හා සමාජීයනය කිරීමට ඇති හැකියාව).
3. මානව කුසලතා (තම කණ්ඩායමේ සාමාජිකයන් සමග අනෙක්නාසව ක්‍රියාකාරම් වැළදායී ලෙස කටයුතු කිරීමට කළමනාකරණවැළැකගේ හැකියාව).
4. පුරවැසි වර්යා (ආයතනයේ සාමාජිකයන්ගේ වැඩ පරිසරය තුළ හැසිරීමේදී එහි ඇති ප්‍රයෝගනවත් පැතිකඩියන්, එනම් සහයෝගීතාවයෙන් යුතුව ආයතනය තුළ කටයුතු කිරීම, ආයතනයට ඇති පස්සපාතිකත්වය හා ප්‍රස්ථිතික (Persistence) බව වැනි හැසිරීම් ආයතනයට වැඩ්දායක වන අන්දීම් හසු කර ගැනීමට උත්සාහ කිරීම).

Tonidandel සහ අන් අය (2003) උපටා දක්වන පරිදි Cullen සහ අන් අය., (2003) විසින් හඳුනාගත් ඉහත සඳහන් කළ කළමනාකරණ කුසලතා, කළමනාකරුවන්ගේ සංල්දායීතාවය සඳහා දැඩි වශයෙන් පාදක වන කරුණු ලෙසට ඔවුන් සිදුකළ විමර්ශනයේ ප්‍රතිච්ලිම මගින් හෙළිදරව් කරගෙන ඇත.

මෙහිදී පරිපාලන කුසලතාවය, කළමනාකරණ සංල්දායීතාවය වෙනුවෙන් අනෙක් කුසලතාවයන්ට වඩා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන බව හඳුනාගෙන ඇති අතර දෙවන වැදගත්කමක් ඇති කුසලතාව ලෙසට මානව කුසලතාවය නම් කොට ඇත (Tonidandel et al., 2003).

අවසාන වශයෙන් Tonidandel සහ අන් අය (2003) විමර්ශනයේ නිශ්චලනයක් ලෙසට ඔවුන් සඳහන් කරනු ලබන්නේ කළමනාකරුවන්ගේ සමස්ථ සංල්දායීතාවය වර්ධනය කිරීම සඳහා ඉහත සඳහන් වූ සියලුම කුසලතාවයන් කළමනාකරුවන් විසින් වර්ධනය කරගත යුතු බවයි. මෙහිදී සමස්ථ කළමනාකරුවන්ගේ සංල්දායීතාවය ආයතනයේ වැඩිහිටියේ සංල්දායීතාවයට බලපායි.

4.2.3 සංල්දායී වැඩිහිටි නිර්මාණය සඳහා නායකත්වයේ බලපෑම


වර්තමානයේදී කළමනාකරුවන් සහ කළමනාකරණ විෂය පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි නායකත්වය, වෙළඳ පොල පරිසරය සහ සමාජයේ පරිසරය ක්‍රියාවල ආයතනික කාර්යාල ලාභ කර ගැනීමට සාපුරු හේතුකාරකයක් වේ (Svensson and Wood, 2006).

වැඩිහිටියක මූලිකාංගයක් වන සහභාගිවන්නන් අතර නායකයාට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. එම තිසා සංල්දායී වැඩිහිටියක් නිර්මාණය කිරීමේදී සංල්දායී නායකත්වයක් එම ක්‍රියාවල මනා පිටිවහලක් ලබා දෙයි. ආයතනික කාර්යාල සඳහා නායකත්ව කාර්යක්ෂමතාවයේ ගක්තිය පහත ප්‍රධාන සාක්‍රීරුණු මත රඳා පවතින බව දැක්වීය හැක (Svensson and Wood, 2006).

1. නායකත්වයේ කාලානුරුපී බව
2. නායකත්වයේ පරිවර්තනය
3. නායකයාට ස්වභක්තිය පිළිබඳ විශ්වාසය

I. නායකත්වයේ කාලානුරුපී බව - Svensson and Wood (2006) ට අනුව ඉහත නායකත්වයේ කාලීන බව ප්‍රධාන නායකත්ව හැඩා ගැසීම් 03 කට බෙදා දැක්වීය හැක. එය පහත රුප සටහන් අංක 05 න් දැක්වේ.

රුප සටහන අංක 05: නායකත්වයේ කාලානුරුපී බව




මූලාශ්‍රය: (Svensson and Wood, 2006)

කාලානුරුපී නායකත්ව රට්තාවේ සංල්දායීතාව ඇතිවන්නේ ඉහත දක්වන ලද නායකත්ව හැඩාගැසීම් 03 ව්‍යාපාර තීරණ ගැනීමේදී හා ව්‍යාපාර හැසිරීමේදී මැනවින් ගැලපුන විටදීය (Svensson and Wood, 2006).

II. නායකත්වයේ පරිවය - Svensson සහ Wood (2006) ට අනුව නායකත්වයේ පරිවය රදා පවතින්නේ ආයතනයක් අනාගතයේදී ලැබා කර ගැනීමට අපේක්ෂා කරන කාර්යාලය යොමු වන දිගාව මතයි. එනම් තම ආයතනයේ ස්වාර්ථය කේත්ද කිරීම, ආයතනය පවතින රටේ ජාතිය පමණක් කේත්ද කිරීම, සමස්ත බහුජාතින් පිළිබඳ කේත්ද වීම යන්න මතය (Svensson and Wood, 2006). එය පහත රුප සටහන් අංක 06 න් දැක්වේ.

රුප සටහන් අංක 06: නායකත්වයේ පරිවය



මූලාශ්‍රය: (Svensson and Wood, 2006)

III. නායකයාට ස්විකාර්තිය පිළිබඳ විශ්වාසය - Svensson සහ Wood (2006) සඳහන් කරන පරිදි මෙයින් දැක්වෙන්නේ දෙදා පිළිබඳ සංකල්පයට එදිරිව කුසලතාපුරුණ නායකත්වය පිළිබඳ හැඟීම සහ විශ්වාසයයි.

4.3 තොරතුරු හා තාක්ෂණය

Landon සහ Landon (2010) පෙන්වා දෙන පරිදි තොරතුරු පද්ධතින් හි බලපැමි හේතුකොටගෙන, වර්තමානයේදී ව්‍යාපාර සිසු වෙනසක්ම්වලට භාජනය වෙමින් පවතී. මෙම වෙනසක්ම් වඩාත් තිබූ කිරීමට රහැන් රහිත සන්නිවේදන තාක්ෂණය සහ ගෝලීයකරණය යනාදිය හේතු වී ඇත. මේ හේතුකොට ගෙන ව්‍යාපාර ආයතන තොරතුරුවලින් වඩාත් පොහොසත් වී ඇත.

එබැවින් තමන් සතු තොරතුරු යොදාගැනීමින් විකල්ප ව්‍යාපාර අවස්ථාවන් විශ්ලේෂණය කර වඩාත් යොශ්ගත්/ ස්ථාලදායී ව්‍යාපාර අවස්ථාව තොරතුරු ඒ වෙත සිය සම්පත් යොමු කිරීමේ හැකියාව ආයතන වෙත ලැබේ ඇත. මේ සියලුම හේතුකොටගෙන වැඩ පද්ධතින්ගෙන් සැදුම්ලන් සමස්ත ව්‍යාපාර ආයතනයේම ස්ථාලදායීකාවය වර්ධනය වී ඇති බව Landon සහ Landon (2010) තවදුරටත් පෙන්වා දෙන්නේය.

ව්‍යාපාර ආයතනයක් තොරතුරු පද්ධතිවල ආයෝජනය කිරීමෙන් ලැබා ගැනීමට අපේක්ෂා කරන උපාය මාරුගික ව්‍යාපාර අරමුණු 06 ක් පහත දැක්වේ (Landon and Landon, 2010).

1. මෙහෙයුම් සාර්ථකත්වය
2. නව හා නොස්ථී හා සේවා, ව්‍යාපාර ආකෘති හඳුන්වාදීම
3. පාරිභාශිකයන් හා සැපයුම්කරුවන් සමග වඩාත් සම්පත් කටයුතු කිරීම
4. තාර්කික තිරණ ගැනීම
5. තරගකාරී වාසි අත්කර ගැනීම
6. ව්‍යාපාර පැවැත්ම

ඉහත අරමුණු 06 ක් තුළින්ම බලාපොරොත්තු වන්නේ තොරතුරු පද්ධති උපයෝගී කරගනීම් ව්‍යාපාර සතු සම්පත් වඩාත් නිවැරදි දෙය සිදුකිරීම සඳහා යොදාගැනීමයි. එනම්, තම ව්‍යාපාර අරමුණු

ඉටුකරගැනීමට යොදාගැනීමයි. වෙනත් ආකාරයකින් කිවහොත් අජේස්සිත නිමවුම ලබාගැනීමට සම්පත් යොමු කිරීමයි. මේ අනුව බලනකළ මෙහි අවසාන ප්‍රතිඵලය වැඩි පද්ධතින් හිස්ලදායීකාවය වර්ධනය වේයි.

තොරතුරු කාක්ෂණය මගින් ව්‍යාපාර ආයතනවල වැඩි පද්ධතින් හි ව්‍යාපාර ක්‍රියාවලි දියුණු කරන ආකාරය Landon සහ Landon (2010) තවදරටත් දක්වා ඇත. ඒවා පහත සඳහන් පරිදි වේ.


- කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම (කාර්යයන් යන්ත්‍රානුසාරයෙන් කිරීම තුළින්)
- ව්‍යාපාරය නව මගකට යොමුකරන නව ක්‍රියාවලි හඳුන්වා දීම (මෙම නව ක්‍රියාවලි මගින් සම්පත් අපනේ යාම අවම කොට, අජේස්සිත අරමුණු කරා සම්පත් යොමුකළ හැකිවේ. මින් සඳහායීකාවය වර්ධනය වේ).
- ව්‍යාපාර සිදුකරන ආකාරය (ව්‍යාපාර ක්‍රමය) වෙනස් කිරීම (ලදා : ව්‍යාපාර ස්ථානයකින් (Market Place) වෙත විතැන්වීම).

ව්‍යාපාර ආයතනයක කළමනාකරුවන්ගේ හා සේවකයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසුකොට වඩාත් කාර්කික තීරණ ගැනීමට උපකාරී වනු පිණිස විවිධ කළමනාකරණ කණ්ඩායම් සඳහා තොරතුරු පද්ධති බිජිවී ඇත (Landon and Landon, 2010). මෙම තොරතුරු පද්ධති උපයෝගී කරගනීම් නිවැරදි තීරණ නිවැරදි අවස්ථාවේදී ගත හැකි බැවින් සම්පත් අජේස්සිත අරමුණු ඉටුකරගැනීම වෙත යොමුකළ හැකිවේ. මේ ඔස්සේ ආයතනයේ සඳහායීකාවය වර්ධනය වේ. Landon සහ Landon (2010) විසින් දක්වා ඇති පරිදි එම තොරතුරු පද්ධති පහත විස්තර කර ඇත.

1. ගණුදෙණු සැකසුම් පද්ධති (TPS)
2. කළමනාකරණ තොරතුරු පද්ධති (MIS)
3. තීරණ උපකාරක පද්ධති (DSS)
4. විධායක උපකාරක පද්ධති (ESS)

පහත රුපසටහන් අංක 07 පෙන්වා දී ඇත්තේ මෙම තොරතුරු පද්ධති හාවිත කරන විවිධ කළමනාකරණ කණ්ඩායමිය.

රුප සටහන් අංක 07: තොරතුරු පද්ධති හාවිත කරන විවිධ කළමනාකරණ කණ්ඩායම්



මූලාශ්‍රය : (Landon and Landon, 2010)

වැඩි පද්ධතින්හි සඳහායීකාවය වර්ධනය කිරීමට පුළුල් දායකත්වයක් ලබාදෙන තවත් අංයක් වන්නේ ආයතනික යොදුම් (Enterprise Applications) යන අංයයයි (Landon and Landon, 2010). මෙම තොරතුරු පද්ධති ආයතනයේ විවිධ දෙපාර්තමේන්තු පුරා ව්‍යාපාර වන අතර සියලුම කළමනාකරණ මට්ටම් මෙයට ඇතුළත් වේ. Landon සහ Landon (2010) විසින් දක්වන පරිදි එවැනි ආයතනික යොදුම් 04 ක් වේ.

- ආයතනික සම්පත් සැළපුම් පද්ධති (ERP)
- සැළපුම් දාම කළමනාකරණ පද්ධති (SCM)
- පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ පද්ධති (CRMS)
- දැනුම් කළමනාකරණ පද්ධති (KMS)
- ආයතනික සම්පත් සැළපුම් පද්ධති (ERP)

ආයතනය පුරා විවිධ දෙපාර්තමේන්තු වල විසින් පවත්නා තොරතුරු එක්ස්ස්කොට මධ්‍යම දත්ත ගබඩාවේ තැන්පත් කර තබයි.

- ආයතනය පුරා තොරතුරු වේගවත්ව සන්නිවේදනය කිරීම.
- දෙනිතික ව්‍යාපාර කටයුතු සම්බන්ධිකරණය කිරීම.

- කළමනාකරණ තීරණ සඳහා යාවත්කාලීන තොරතුරු සම්පාදනය කිරීම.
- පාරිභෝගික ඉල්ලුම් වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම.
- සැපයුම් දාම කළමනාකරණ පද්ධති (SCM)
- ආයතනික සැපයුම්කරුවන් සමග ඇති සම්බන්ධතා කළමනාකරණය කරයි.
- නිවැරදි හාණ්ඩ්, නිවැරදි වේලාවටල නිවැරදි සේවානය කරා, අවම වේලාවක් තුළදී, අවම පිරිවැයක් යටතේ යැවීම මෙහි අරමුණයි.
- අනවශ්‍ය තොග ගොඩ ගැසීම්, මෙන්ම වැරදි නිෂ්පාදන සැලසුම් අවම කොට ස්ථාලදායීතාවය වර්ධනය කළ හැක.
- පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ පද්ධති (CRMS)
- පාරිභෝගිකයන් හා සම්බන්ධ සියලුම ව්‍යාවලි සම්බන්ධිකරණය කොට පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදෙනු ලැබේ, පාරිභෝගික තාප්තිය වර්ධනය කරයි.
- පාරිභෝගික තොරතුරු ඒකාබද්ධ කොට පවත්වාගෙන යයි.
- පාරිභෝගික කැමැත්ත පිළිබඳ තොරතුරු මත පදනම්ව වඩාත් ස්ථාලදායී අලෙවිකරණ හා විකුණුම් ප්‍රවර්ධන කටයුතු සිදුකළ හැකිය.
- දැනුම් කළමනාකරණ පද්ධති (KMS)
- තොරතුරු ලබාගැනීම, උත්පාදනය, ගබඩාකිරීම, බෙදාහැරීම, නව තොරතුරු යොදීම හා ආයතනික කටයුතු වලට ඒකාබද්ධ කර ගැනීම මෙමගින් සිදුවේ.
- අභ්‍යන්තර දැනුම් එක්ස්ස් කර බාහිර දැනුම හා බද්ධ කරයි.

අන්ත: ජාලය (Intranet)

මෙය ආයතනයේ අභ්‍යන්තර සේවකයන් අතරේ, අභ්‍යන්තර තොරතුරු බෙදාහැරීම හා ගබඩාකර තබා ගැනීම සිදුකරයි.

බාහිර ජාලය (Extranet)

අවසරලත් බාහිර පාරිභෝගිකයන්ට ආයතනයේ අන්ත:ජාලය වෙත පිවිසීමට ඉඩ ඇත්තම් එය බාහිර ජාලය ලෙස හැඳින්වේ.

ඉහත පද්ධති 02 මගින්ම තොරතුරු බාධාවකින් තොරව අදාළ පාර්ශව වෙත ගමන් කිරීමට ඉඩ සඳහා ඇති බැවින්, වඩාත් නිවැරදි තීරණ නිවැරදි වේලාවේදී ගෙ හැකි වේ. මේ නිසා ව්‍යාපාර අවස්ථා මගහැරී යාමක් සිදු තොවේ. ආයතනයට තමන් සතු සිමිත සම්පත්වලින් තම අරමුණු ඉටුකරගත හැකිවේ. එනම් ස්ථාලදායීතාවය වර්ධනය වේ.

5. සාරාංශය

ස්ථාලදායී වැඩ පද්ධතියක මූලික පරමාර්ථය එම ආයතනික වැඩ පද්ධතිය හාවිතා කරන සියලුම පාරිභෝගිකයන්ට (සේවකයන්, කළමනාකරුවන්, පාරිභෝගිකයන්, අයිතිකරුවන්) පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තමා බලාපොරාත්තු වන කාර්යයන් ඉටුකර ගැනීමට ඉඩසැලසීමයි. ස්ථාලදායීතා වර්ධනය කිරීම ප්‍රථමයෙන් ආරම්භ විය යුතු වන්නේ තමන් තුළම වේ. තමන් විසින් ඉටු කරනු ලබන ඕනෑම කාර්යයක් ප්‍රථම වරට නිවැරදිව ඉටු කිරීමට හැකියාවක් ඇති වූ විටදී පුද්ගල ස්ථාලදායීතාව ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. ඉන් පසුව ආයතනික එලදායීතාව වර්ධනය වීම සිදු වනු ඇත (ලාල් ගොන්සේකා, 2003). තොරතුරු හා තාක්ෂණය මෙන්ම ව්‍යාවලි හා ව්‍යාවන්හී ස්ථාලදායීතාව වර්ධනය සඳහා සහභාගී වන්නන්ගේ ස්ථාලදායීතාව මූලික සාධකයක් වේ. මෙන්ද යත් ආයතනික සියලුම සම්පත් සහ ක්‍රියාවලින් පාලනය කරනු ලබන්නේ පද්ධතියේ සහභාගී වන්නන් ක්‍රියාකරණ ආකාරය අනුවයි.

ආයතනික ප්‍රධාන වැඩ පද්ධතිය ප්‍රාථමික වැඩ පද්ධතින් කිහිපයක් සමග මිශ්‍ර වීමෙන් නිර්මාණය වී ඇත. සැපයුම්කරුගෙන් අමුලවා ලබාගැනීමේ සිට අවසන් පාරිභෝගිකයාට හාණ්ඩ් හෝ සේවා සැපයීම දක්වා ඇති සියලුම ප්‍රාථමික කාර්යයන් රසක් එකිනෙක එක් වූ විට ආයතනික වැඩ පද්ධතිය නිර්මාණය වේ. එවන් වැඩ පද්ධතියක් ස්ථාලදායී කළ හැක්කේ වැඩ පද්ධතියේ මූලිකාංග වල ස්ථාලදායීතාව වර්ධනය කිරීමෙනි. ආයතනික වැඩ පද්ධතියක් ස්ථාලදායීතාවය කරා රැගෙනයාමේදී එම ආයතනයේ දැක්ම, අරමුණු හා පරමාර්ථ ඒ කෙරෙහි නැමුණුවේ වැදගත්වේ. එවන් වැඩ පද්ධතියකින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ සැලකීමේදී එවන්නක් නිර්මාණය කර

පවත්වා ගැනීම අනුත්තර හා බාහිර සියලුම පාර්ශවයන්ට මෙන්ම සමස්ථ සමාජයටම වැඩිදායක වේ.

ආච්‍රිත ග්‍රන්ථ

- | | | | |
|-------|--|---------------|----------|
| [1.] | Anon., n.d. | Work Systems. | [Online] |
| | Available at: https://en.wikipedia.org/wiki/Work_systems | | |
| [2.] | Burnes, B., 1998. Reciepies for organizational effectiveness. Mad, bad or just dangerous to know?. Career Development International, Volume 3/3, pp. 100-106. | | |
| [3.] | Campion, M. A., Medsker, G. J. & Higgs, A. C., 1993. RELATIONS BETWEEN WORK GROUP CHARACTERISTICS AND EFFECTIVENESS: IMPLICATIONS FOR DESIGNING EFFECTIVE WORK GROUPS. Personnel Psychology, Issue 46. | | |
| [4.] | Drucker, P. F., 2009. The Effective Executive. | | |
| [5.] | Irvine, E., 2003. Key Features of Appraisal Effectiveness. The International Journal of Education Mangement, Issue 17/4, pp. 170-178. | | |
| [6.] | Landon, K. P. & Landon, J. P., 2010. Management Information Systems. 12 ed. s.l.:Prentice Hall. | | |
| [7.] | Sussland, W. A., 2003. Align your Management Processes for Effectiveness. The TQM Magazine, Volume 15, pp. 108-116. | | |
| [8.] | Svensson, G. & Wood, G., 2006. Sustainable components of leadership effectiveness in organizational performance. Journal of Management Development, 25(6), pp. 522-534. | | |
| [9.] | Thibodeaux, M. S. & Favilla, E., 1996. Organizational effectiveness and commitment through strategic management. Industrial Management & Data Systems, pp. 21-25. | | |
| [10.] | Tonidandel, S., Braddy, P. W. & Fleenor, J. W., 2012. Relative importance of managerial skills for predicting effectiveness. Journal of Managerial Psychology, 27(6), pp. 636-655. | | |



ඒ. අයි. එලියන්දර



එස්. ඩී. ඩී. පෙහේරා



එල්. ඒ. එම්. පෙහේරා



ඩී. පී. ඒ. කහදුවලඇරව්වී



ඩී. ඩී. ඩී. නිමන්ති